



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2021 ජූලි

යෝජිත උත්තර

(303) මූල්‍ය පාලනයන් සහ විගණනය (FCA)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
නො. 540 , පුරුත්තේවුවෙහි ආනන්ද නාහිමි මාවත,  
නාරාජේන්පිට, කොළඹ 05.  
දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

# ශ්‍රී ලංකා ගණකාධිකරණ හිල්පිය ආයතනය

අදියර III විභාගය - 2021 ජූලි

(303) මූල්‍ය පාලනයන් සහ විගණනය

යෝජිත උත්තර

(මුළු ලකුණු 20)

A කොටස

1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිවේශ්දය 04 - සහතිකවීමේ කාර්යභාර හා සම්බන්ධීත සේවා

(a) සාධාරණ සහතික වීමේ කාර්යභාරයක් සහ සීමිත සහතිකවීමේ කාර්යභාරයක් අතර ඇති වෙනස්කම්

සාධාරණ සහතිකවීමේ කාර්යභාරයක්	සීමිත සහතිකවීමේ කාර්යභාරයක්
සාධාරණ නිගමනවලට එළඹීමට හැකිවන පරිදි වෙත්තිකයා ප්‍රමාණවත් යෝගා සාක්ෂි රස් කරයි.	සීමිත නිගමනවලට එළඹීමට හැකිවන පරිදි වෙත්තිකයා ප්‍රමාණවත් යෝගා සාක්ෂි රස් කරයි.
විෂය කරුණු හඳුනාගත් සුදුසු නිර්නායක සමග සියලුම ප්‍රමාණත්මක අංශයන්ට අනුකූල බව නිගමනය කරයි.	හඳුනාගත් සුදුසු නිර්නායක සම්බන්ධයෙන් විෂය කරුණු ඇදාල වන්නේ එකග වූ තත්ත්වයන්ට පමණක් බව නිගමනය කරයි.
මතය දනාත්මක ස්වරුපයෙන් ඉදිරිපත් කරයි	සාමාන්ත්මක ආකාරයකින් මතය ප්‍රකාශ කරයි.
ප්‍රමාණවත් යෝගා සාක්ෂි ලබා ගැනීම සඳහා ඉතා ගැහුරු ක්‍රියා පටිපාටි සිදු කරයි - පාලන පරීක්ෂාව, තහවුරු විගණන පටිපාටි.	සීමිත සහතික වීම යනු සාධාරණ සහතික වීමකට වඩා අඩු මට්ටමේ සහතික (මධ්‍යස්ථා සහතික කිරීම) වීමක් වේ.

(ලකුණු 03)

(b) සහතිකවීමේ කාර්යභාරය

- විශේෂ අරමුණු සහිත මූල්‍ය ප්‍රකාශන පිළිබඳ සහතික වීම
- මූල්‍ය ප්‍රකාශන සමාලෝචන කාර්යභාරය
- අභ්‍යන්තර පාලනයන්හි ගක්තිමත් බව පිළිබඳ සහතික වීම
- පාරිසරික කරුණු පිළිබඳ සහතික වීම
- නියාමන අනුකූලතා පිළිබඳ වීම
- පද්ධති විශ්වසනීයන්ට වාර්තා
- සංයුත්ත පාලනය පිළිබඳ සහතික වීම
- අවධානම් කළමනාකරණය පිළිබඳ සහතික වීම

(ලකුණු 02)  
(මුළු ලකුණු 05)

## 2 වන ප්‍රක්ෂාය සඳහා යෝජිත උත්තර :

**පරිවේශීදය 01 - ව්‍යාපාරික පරිසරය සහ පාලන ආකෘතිය රාමුව**

නියෝජ්‍යත්ව ත්‍යාය හා භාරකාරත්ව ත්‍යාය අතර වෙනස

නියෝජිත කාර්යයනාරයක් හටගන්නේ එක් පාර්ශවයක්, එනම් නියෝජක (Principal) ඔහු වෙනුවෙන් කාර්යයක් ඉටු කිරීම සඳහා වෙනත් පාර්ශවයක්, එනම් නියෝජතයා (Agent) යොදා ගන්නා විට ය. නියෝජ්‍යත්ව ත්‍යාය පාර්ශවයන් අතර සබඳතා කෙරෙහි අවධානයක් යොමු කරයි. එහිදී තීරණ ගැනීමේ බලය අනෙකාට පවරය. නියෝජක විසින් ඔහුගේ ආයෝජන වල අගය ඉහළ ඉහළ දැමීමට ගාස්තුවකට යටත්ව තීරණ ගැනීමේ බලය නියෝජිතයා වෙත පවරයි. භාරකාරත්ව ත්‍යාය යනු ආයතනයේ සම්පත් හොඳින් රැක බලා ගැනීමේ අරමුණයි, භාරකරුවෙකු යනු වෙනත් පුද්ගලයෙකුගේ දේපල කළමනාකරණය කිරීමට භාර දී ඇති පුද්ගලයෙකි.

නිදුසුනක් වශයෙන්, හිමිකරු නිවාඩුවට විදේශගත වන විට ඔහුගේ දේපල බලා ගැනීම සඳහා තවත් පුද්ගලයෙකුට මුදල් භාරදීමයි.

අධ්‍යක්ෂකවරුන් විසින් තීරණ ගන්නා අතර කොටස් හිමියන් සමාගමට හිමිකම් කියන අර්ථයෙන් 'හිමිකාරීත්වය සහ පාලනය වෙන් කිරීමක' තිබේ. අධ්‍යක්ෂකවරුන් තම තීරණ ගත යුත්තේ මුළුන්ගේ පොද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නොව කොටස් හිමියන්ගේ යහපත උදෙසා ය.

(මූල ලකුණු 05)

## 3 වන ප්‍රක්ෂාය සඳහා යෝජිත උත්තර :

**පරිවේශීදය 05 - අවධානම් තක්සේරුව සහ විගණන ක්‍රියාවලිය**

### (a) මෙහෙයුම් අවධානම (Operational risk)

මෙහෙයුම් අවධානම යනු යම් ක්ෂේත්‍රයක් හෝ කර්මාන්තයක් තුළ තම එදිනෙදා ව්‍යාපාරික කටයුතු කිරීමට උත්සාහ කරන විට සමාගමක් මුහුණ දෙන අවිනිෂ්ටිතතා සහ උපද්‍රවයන් වේ. කෝට්ඨ 19 වසංගතය හේතුවෙන් විනෝද සේවා ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇත. AB PLC විනෝද සේවා ක්ෂේත්‍රයේ නියැලෙන බැවින් ආයතනයේ මෙහෙයුම් වල ඉහළ අවධානමක් ඇත.

- 1 ව්‍යාපාරයේ ප්‍රශනය කාලයේදී තවතා දමන ලද මෙහෙයම් නිසා සැලකිය යුතු ප්‍රමාණයෙන් දුවැඩිලතා සහ මුදල් ප්‍රවාහ අවධානම් වලට මුහුණ දීමට සිදු වේ.
- 2 කළේ දැමු ප්‍රාග්ධන වියදම් දිග කාලීන වර්ධන අපේක්ෂාවන්ට බලපෑම් කළ හැක.
- 3 ගමනාගමන සීමා පැනවීම නිසා හෝටල් වෙන් කරවා ගැනීම් අවලංගු කළ හැක.
- 4 කාර්ය මණ්ඩලයේ හා සංවාරකයන්ගේ සෞඛ්‍ය පිළිපඳව වඩාත් සැලකිලිමත් වීමට සිදු වීම සැපයුම් දාම අඩංගු වීම.
- 5 සැපයුම් දාම අඩංගු වීම.
- 6 සේවය නිරෝධයනය හේතුවෙන් අනෙක්ක්ෂිත ගුම හිගය.
- 7 අඩු ආදායම කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට බලපාන අතර එය පුහුණු ගුම පිරිවැටුමට බලපායි.

8. රජයේ සෞඛ්‍ය රෙගුලාසි සහ උත්සව ගාලා පහසුකම් ප්‍රයෝගනයට ගැනීමට නොහැකි වීම හේතුවෙන් උපරිම ධාරිතාවට වඩා අඩුවෙන් ක්‍රියාත්මක වේ.
9. අඩු ආදායමක් හේතුවෙන් මුදල් කළමනාකරණය මත පිබිනයක් ඇති වේ.
10. සමාගම සඳහා ගිය ලබා ගැනීමේ දී ආයෝජන සහ ගිය දීම් අඩු වීම.
11. දැඩි ආහාර සුරක්ෂිත මාර්ගෝපදේශ හා පුද්ගලික ආරක්ෂක උපකරණවල අවශ්‍යතාව.
12. මෙහෙයුම් පිරිවැය වැඩි වීම අවම වැටුප්, කුලී, ආහාර සැපයුම්.
13. අනෙකුත් අංශ සමග අන්තර් සම්බන්ධතාවය - ගුවන් සේවා, සැපයුම්, බෙදා හැරීම්, සංචාරක නියෝජිතයන්.

#### (b) අනුකූලවීමේ අවධානම (Compliance Risk)

නීතින් හා රෙගුලාසි වලට අනුකූල වීමට අපොහොසත් වීමයි. නීති හා රෙගුලාසි වලට අනුකූල නොවීමේ ප්‍රතිච්ඡාකයක් ලෙස දඩ හෝ වන්දී ගෙවීමට සිදුවේ. සැලකිය යුතු අවධානම් හේතුවෙන් විශේෂිත රෙගුලාසි වලට යටත්වූ සමහර කරමාන්තයන් පවති.

1. තියමයන් හා කොන්දේසිවලට අනුකූලව තියම්ත දිනට ගිය වාරික නොගෙවීම.
2. ආදායම හෝ අනෙකුත් බඳු ගෙවීම් ප්‍රමාද වීම හෝ පැහැර හැරීම.
3. සේවකයන් සම්බන්ධ ගෙවීම (EPF සහ ETF).
4. සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් නව නීති රීති, රෙගුලාසි හා මාර්ගෝපදේශවලට සමාගම බැඳී සිටී.
5. පාරසරික ආරක්ෂාව පිළිබඳ නීති.

(මුළු ලක්ෂණ 05)

#### 4 වන ප්‍රයෝග සඳහා යෝජිත උත්තර :

**පරිවෙශ්දය 09 - මූල්‍ය ප්‍රකාශන එගණනයක් සඳහා එගණන තත්ත්ව පාලන අවශ්‍යතා**

#### (a) කාර්යභාර කාර්යසාධනයේ ග්‍රෑනාත්මකභාවය

1. කාර්යභාර සාමාජිකයන්ට තම කාර්යයට අදාළ අරමුණු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ක්‍රේඩිට්‍රුම් දැනුවත් කිරීම.
2. අදාළ නියැලීමේ ප්‍රමිතින්ට අනුකූල වීම සඳහා වූ ක්‍රියාවලි.
3. අදාළ කාර්යභාරය අධික්ෂණය, කාර්ය මණ්ඩල පුහුණුව සහ පුහුණු කිරීමේ ක්‍රියාවලින්.
4. ඉටු කරන ලද කාර්ය සමාලෝචනය කිරීමේ ක්‍රම, සිදු කරන ලද ප්‍රමාණාත්මක විනිශ්චයන් සහ නිකුත් කරන ලද වාර්තාවේ ආකෘතිය.
5. සිදු කරන ලද කාර්යය සහ සමාලෝචනයේ කාලය සහ ප්‍රමාණාත්මකතාවට අදාළ ලියකියවිලි.
6. සියලුම ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි යාචනකාලීන කිරීමට අදාළ ක්‍රියාවලි.

(ලක්ෂණ 02)

**(b) විගණන වැඩ සමාලෝචනය කිරීමේදී සැලකිය යුතු කරුණු**

- 1 වෘත්තීය ප්‍රමිතින්ට අනුකූලව සහ අදාළ නෙතික හා නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව වැඩ කටයුතු සිදු කර තිබේද?
- 2 වැඩුදුර සලකා බැලීම සඳහා වැදගත් කරුණු මතු කර තිබේද?
- 3 උච්ච උපදේශන ලැබේ ඇද්ද? සහ එහි ප්‍රතිඵලයක් ලෙස නිගමනයන් ලේඛනගත කර ක්‍රියාත්මක කර තිබේද?
- 4 එළඹී නිගමනවලට ඉටු කරන ලද කාර්යය සහය වන්නේද? යන්න සහ නිසි ලෙස ලේඛනගත කර තිබේද?
- 5 ලබාගත් සාක්ෂි වාර්තාවට සහාය දැක්වීමට ප්‍රමාණවත් සහ යෝග්‍ය ද?
- 6 කාර්යභාරයයේ ක්‍රියා පරිපාටිවල අරමුණු සාක්ෂාත් කර ගෙන තිබේද?

**(ලකුණු 03)**

**(මුළු ලකුණු 05)**



**A කොටසෙහි අවසානය**

## 5 වන ප්‍රයෝග සඳහා යෝජිත උත්තර :

**පරිවෙශ්දය 08 - ආචාරයේ අවශ්‍යතා**

(a)

### 1) ස්වයෝගීම පිළිබඳ තර්ජනය (Self-interest Threat)

අසම්හාවය ගාස්තු ඉදිරි වර්ෂයේදී නිකුත් කිරීමට නියමිත කොටස් නිකුතුව සඳහා ආයෝජකයෙකු සෞයා දීමට සමත් වුවහොත් විගණන ගාස්තුව 20% කින් වැඩි කිරීමට කළමනාකාර අධ්‍යක්ෂක තීරණය කර ඇත.

### 2) උපදේශනය පිළිබඳව තර්ජනය (Advocacy Threat )

විගණන සමාගම කොටස් ප්‍රවර්ධනය කිරීම - නව කොටස් නිකුතුව සඳහා ගැනුම්කරුවෙකු සෞයා දීමට විගණන සමාගමේ කළමනාකරු එකග වී ඇත.

### 3) ඩුරපුරුදු බව පිළිබඳ තර්ජනය (Familiarity Threat)

දිගු කාලීන සබඩතාවය - සුරාප් සහ සමාගම සහ පේෂේය කළමනාකරු පිළිවෙළින් අවුරුදු 25 ක් සහ 6 බැංකින් සමාගමේ විගණන කටයුතු සිදු කරයි, මෙම දිගු කාලීන සබඩතාව ඔවුන්ගේ අවශ්‍යතාවන් වලට වැඩි සානුකම්පාවක් හෝ ඔවුන්ගේ වැඩි පිළිගැනීමට ඉඩ තොදෙනු ඇත.

### 4) තැഴි වූවර හාර ගැනීම (Accepting gift vouchers)

FTL විසින් රිදී ප්‍රවිලිය සැමරීම සඳහා විගණන කණ්ඩායමට තරු 5 හෝටලයක දින 2 න නවාතැන් ගැනීම සඳහා පහසුකම් සපයා ඇත.

(ලක්ශ්‍රණ 06)

### (b) ආයතනික මට්ටමෙන් ගත යුතු ආරක්ෂාවන්

- 1 පාලකයන් මූලික මූලධර්මවලට අනුකූල වීමේ වැදගත්කම අවධාරණය කළ යුතුය.
- 2 මූලික ප්‍රතිපත්ති හඳුනා ගැනීම, තිකිපතා ඇගයීමට ලක් කිරීම සහ බලපැශී වලින් ආරක්ෂා කිරීම සඳහා යොදා පාලනගත ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි ලේඛන ගත කළ යුතුය.
- 3 ආයතනය කණ්ඩායම් සාමාජිකයින්ගේන් ස්වාධීනත්වය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගත යුතුය.
- 4 කණ්ඩායම් සාමාජිකයින් එකම කාර්යභාරයෙන් වෙන් කිරීමට ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සැකසිය යුතුය.
- 5 තත්ත්ව පාලනය සහ නිරන්තර අධීක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි ස්ථාපිත කිරීම.
- 6 මූලික මූලධර්මවලට අනුකූල වීමට අවශ්‍ය වන අභ්‍යන්තර පාලන ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සංවර්ධනය කිරීම.
- 7 ප්‍රථම සහ අඛණ්ඩව තනි සේවාදායකයෙකුගෙන් ලැබුණු ආදායම මත යැඹීම වෙත ප්‍රවේශ

- විමට සහ අධික්ෂණය කිරීමට ක්‍රියා පටිපාටි ස්ථාපිත කිරීම.
- 8 සේවාලාභියාට සහතික කිරීම සහ සහතික නොවන සේවාවන් අතර සේවාධීනත්වය සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
  - 9 කණ්ඩායමේ සාමාජිකයන් නොවන පුද්ගලයින්ට අනිසි ලෙස බලපෑම් කිරීම තහනම් කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සහ එහි ප්‍රතිඵල විමසීම.
  - 10 සමාගම ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි සහ වර්ධනයන් පිළිබඳව සමස්ත කණ්ඩායමට දැනුවත් කිරීම.
  - 11 ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටිවලට අනුකූල වීම ප්‍රවර්ධනය කිරීම සඳහා විනය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම.
  - 12 ආයතනය තුළ විස්ල් බිලෝවර (Whistle Blower) ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම.

(ලක්ෂණ 04)

(මුළු ලක්ෂණ 10)

#### **6 වන ප්‍රය්‍රෝග සඳහා යෝජිත උත්තර :**

**පරිවිශේෂය 08 -ආචාර්යරු අවශ්‍යතා**

##### **(a) විගණනය ආරම්භ කිරීමට පෙර අනුගමනය කළ යුතු විගණන ක්‍රියා පටිපාටි**

- 1 විගණනය භාර ගැනීමට වත්තිය සුදුසුකම් ප්‍රමාණවත් වීම - තෙනතික හෝ සඳුවාරාත්මක හේතු මත ඔවුන් තුළුසුස්සකු වේද යන්න සලකා බැලීය යුතුය.
- 2 පවතින සම්පත්, ප්‍රමාණවත් බව සහතික කර ගත යුතුය - පවතින කාලය කාර්ය මණ්ඩලය සහ තාක්ෂණික විශේෂයෙන් සලකා බැලීම.
- 3 යොමුවක් ගැනීම - අධ්‍යක්ෂවරුන් පුද්ගලිකව හඳුනාන්නේ නැතිනම් සේවාධීනව විමසීම කිරීම.
- 4 වත්මන් විගණකවරුන් සමග සහ්තිවේදනය කළ යුතුය - අලුතින් පැමිණෙන විගණක විසින් වෙනස් වීම පිළිබඳව දැන ගත යුතුය.

(ලක්ෂණ 04)

##### **(b) විගණන ලේඛනගත කරණයේ මූලික අරමුණු**

විගණන ලේඛනවල මූලික පරමාර්ථය වත්මනේ විගණනයේ සමස්ත අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ නිගමනයක් සඳහා විගණක පදනම පිළිබඳ සාක්ෂි සැපයීම සහ ඉ ලංකා විගණන ප්‍රමිත සහ අදාළ නීතිමය හා නියාමන අවශ්‍යතා අනුව විගණනය සැලසුම් කර සිදු කළ බවට සාක්ෂි සැපයීමයි.

(ලක්ෂණ 03)

##### **(c) වැඩ පත්‍රිකා වල ඇතුළත් තොරතුරු**

- 1 ආයතනයේ අභ්‍යන්තර පාලනය ඇතුළුව එහි පරිසරය අවබෝධ කර ගැනීමේදී ලබාගත් තොරතුරු සහ පහත සඳහන් වැඩි දැ
  - නීතිමය ලියකියවිලි, ගිවිසුම් සහ රස්වීම් වාර්තා පිළිබඳ තොරතුරු.
  - වැදගත් නීතිමය ලියකියවිලි, ගිවිසුම් සහ රස්වීම් වාර්තා වල උප්‍රවා ගැනීම හෝ පිටපත්.
  - ආයතනය ක්‍රියාත්මක වන කරමාන්තය, ආර්ථික පරිසරය සහ ව්‍යවස්ථාපාදක පරිසරය පිළිබඳ තොරතුරු.

- ආයතනයේ අභ්‍යන්තර පාලන මාර්ගෝපදේශයෙන් උප්ටා ගැනීම්.
- විගණන වැඩසටහන් සහ එහි යම් යම් වෙනස් කම් ඇතුළුව සැලසුම් ක්‍රියාවලිය පිළිබඳ සාක්ෂි.
  - අභ්‍යන්තර විගණනය හා නිගමන පිළිබඳ විගණකවරයා සළකා බැඳු බවට සාක්ෂි.
  - ගනුදෙනු හා ගේජයන් විශ්ලේෂණය කිරීම්.
  - සැලකිය යුතු අනුපාත සහ ප්‍රවණතා විශ්ලේෂණය කිරීම්.
  - ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් දැක්වීම් අවදානම හඳුනාගෙන තක්සේරු කිරීම්.
  - විගණන ක්‍රියාපටිපාටිවල ස්වභාවය, වේලාව, ප්‍රමාණය හා ප්‍රතිඵල පිළිබඳ වාර්තාවක්.
  - සිදු කරන ලද කාර්යයන් අධික්ෂණය හා සමාලෝචනය කළ බවට සාක්ෂි.
  - විගණන ක්‍රියා පටිපාටි සිදු කළේ ක්වුරුන්ද යන්න සහ ඒවා සිදු කරන ලද්දේ කවදාද යන්න පිළිබඳ ඇගැවීමක්.
  - වෙනත් විගණකවරයකු විසින් මූල්‍ය ප්‍රකාශන විගණනය කරනු ලබන සංරචක සම්බන්ධයෙන් අදාළ විගණන ක්‍රියා පටිපාටි පිළිබඳ විස්තර.

(ලක්ෂණ 03)  
(මුළු ලක්ෂණ 10)

## 7 වන ප්‍රය්‍රාන්‍ය සඳහා යෝජිත උත්තර :

**පරිවිශේෂය 07 - විගණන වාර්තාකරණය**

### (a) කළමනාකාරීත්වය සහ පාලනය හාරව සිටින පාර්ශවයන් සමග සන්නිවේදනය කළ යුතු කරුණු

- බලයලත් පුද්ගලයෙකු 2020 සැප්තැම්බර් සිට 2021 පෙබරවාරි යන මාස දක්වා බැංකු සැසදුම් විස්තරය සමාලෝචනය කර නොමැත. මෙය මුදල් අයරා ලෙස හාවතා කිරීමට හේතු වේ එබැවින්, පසුගිය විසරේ ද එම නිරික්ෂණ සන්නිවේදනය කර ඇති බැවින් කළමනාකාරීත්වය විසින් සිදු කරන ලද කිසිදු නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයක් නොමැති වීම පිළිබඳව විගණක සැහීමකට පත්විය යුතුය.
- මානව සම්පත් කළමනාකරු විධායක නිලධාරියා විසින් සකස් කරන ලද වැටුප් ලේඛනය සමාලෝචනය කර නොමැති අතර මෙය ව්‍යාපෘත් සේවකයින්ට ගෙවීම් කිරීමට හේතු වේ.
- සමාගම විසින් සුදුසුකම් ලත් වත්කමක් එනම් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. මේ සඳහා අරමුදල් මෙය සපයා ගෙන නොමැති ඇති අතර එම මෙය සඳහා ගෙවන ලද පොලිය ප්‍රාග්ධනිකරණයකින් තොරව ආදායම් ප්‍රකාශයට අය කර ඇත. මෙය කළමනාකාරීත්වයට දැනුම් දිය යුතුය.

(ලක්ෂණ 04)

### (b)

#### ණය ගැනුම් පිරිවැය

ගොඩනැගිල්ල මත මෙය ගැනුම් පිරිවැය සාවදා ප්‍රකාශය ප්‍රමාණාත්මක සීමාවට ඉහළින් ඇති අතර එබැවින් විගණනයට සැලකිය යුතු බලපෑමක් ඇත. LKAS 23 ට අනුව යම් ආයතනයක් ගොඩනැගිල්ලක් ඉදිකිරීම මත මෙය ගැනීම ප්‍රාග්ධනිත කළ යුතුය, ඒ මත අනාගත ආර්ථික ප්‍රතිලාභ ලැබෙන බව සහතික වූ විට සුදුසුකම් ලබන වත්කම් සමග ගිණුම් පොත්වල ප්‍රාග්ධනිත කරනු ලැබේ.

ඒ අනුව, ගොඩනැගිල්ල ඉදිකිරීමේදී මිලියන 5 ක නෙය ගැනීම් පිරිවැය ප්‍රමාණාත්මක සාචදා ප්‍රකාශයකි. එය ප්‍රමාණාත්මක සීමාවට වඩා රු. මිලියන 0.9 ක් සහ කිසියම් අවස්ථාවක කළමනාකාරීත්වය මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, මූල්‍ය ප්‍රකාශනවලට ඇති බලපෑම ඇගයීමට ලක් කළ යුතුය.

නිවැරදි නොකළ සාචදා ප්‍රකාශනයේ එකතුව රුපියල් මිලියන 5ක් වන අතර, එය 2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ලාභය අඩු කිරීමට හේතු වූ අතර එය සමඟ්ත මූල්‍ය ප්‍රකාශනවලට අදාළ වේ.

මූල්‍ය ප්‍රකාශන ගේෂයන් සකස් කිරීම සඳහා විගණකවරයා විසින් නොගලපන ලද විගණන වෙනස්කම් කළමනාකරණයට හෝ පාලනයට සම්බන්ධ පුද්ගලයන් වෙත සන්නිවේදනය කළ යුතුය. කළමනාකාරීත්වය එකා නොවන්නේ නම්, විගණකවරයා විසින් විගණකගේ මතයට ඇති බලපෑම ඇගයීමට ලක් කළ යුතුය.

(ලකුණු 06)

(මුළු ලකුණු 10)



**B කොටසෙහි අවසානය**

## 8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

පරිවිෂේෂය 03 - අභ්‍යන්තර පාලනයන් සහ ව්‍යාපාරික ක්‍රියාවලීන්

(a) &amp; (b)

පාලන පටිපාටියේ ක්‍රියාකාරකම	උදාහරණ	නිරදේශ (b)
වැඩ බෙදා හැරීම	<ul style="list-style-type: none"> <li>▪ මාසික වැටුප් ලේඛනය සකස් කිරීම සහ අදාළ ගැලපීම් පැමිණීම සටහන් කරන පොත මත පදනම්ව මානව සම්පත් සහකාර විසින් සිදු කරනු ලැබේ.</li> <li>▪ රැකියා කාලසටහන් සහ කර්මාන්තකාලාවේ නිමැවුම් කර්මාන්තකාලා අධික්ෂක විසින් සකස් කරනු ලැබේ.</li> <li>▪ වැටුප් ගෙවීම් ලෙපුරයට පිටපත් කිරීම හා ගැලපුම් ගිණුම් විධායකයා විසින් සිදු කරනු ලැබේ.</li> <li>▪ වැටුප් ලේඛන සම්බන්ධ සටහන් ගිණුම් විධායක විසින් ලෙපුර ගිණුම්ව, සටහන් කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ පැමිණීම වාර්තා කිරීම සඳහා ඇතුළුවේමේ දොරටුවේ ඇගිලි සලකුණු යන්තු සව් කළ යුතුය.</li> <li>▪ මානව සම්පත් සහකාර විසින් සිදු කරන ලද සංශෝධන මානව සම්පත් කළමනාකරු විසින් අනුමත කළ යුතුය.</li> <li>▪ වැටුප් ලේඛන වලට අදාළ සටහන් මූල්‍ය කළමනාකරුගේ අනුමැතිය ඇතිව ලෙපුරයට සටහන් කළ යුතුය.</li> </ul>
හෙළුවික පාලන	<ul style="list-style-type: none"> <li>▪ වැටුප් ලේඛන මුදල දෙපාර්තමේන්තුවේ පොදු ස්ථානයක තබා ඇත.</li> <li>▪ සේවක පැමිණීමේ වාර්තා මුදල දෙපාර්තමේන්තුවේ පොදු ස්ථානයේ තබා ඇත.</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ වැටුප් ලේඛන නිසි කාරකැලීත්වයකට යටත්ව ආරක්ෂිත ස්ථානයක තබා ගත යුතුය.</li> <li>▪ පැමිණීම වාර්තා කිරීම සඳහා ඇතුළුවේමේ දොරටුවේ ඇගිලි සලකුණු යන්තුයක් සව් කළ යුතුය.</li> </ul>
අනුමත කිරීම	<ul style="list-style-type: none"> <li>▪ වැටුප් ලේඛන සම්බන්ධ සටහන් ගිණුම් විධායක විසින් ලෙපුරයට පළ කරනු ලැබේ.</li> <li>▪ වැටුප් සංශෝධන සිදු කරනු ලබන්නේ මානව සම්පත් සහකාර විසිනි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>▪ නිසි සුදුසුකම් ඇති පුද්ගලයෙකු ලෙපුරයට එවැනි සංශෝධන අනුමත කළ යුතුය.</li> <li>▪ වැටුප් ලේඛනයට අදාළ සංශෝධන සිදු කළ යුත්තේ එසේ කිරීමට නිසි බලතල ඇති මානව සම්පත් සහකාර කාණ්ඩායට ඉහළින් සිටින අයකු විසිනි.</li> </ul>

a- (ලක්ෂණ 06)

b- (ලක්ෂණ 03)

(c)

1) වත්කම් ආරක්ෂා කිරීම, වැළැක්වීම සහ වංචා කිරීමේ හැකියාව අඩු කිරීම ප්‍රමාණවත් පාලනයක් ක්‍රියාත්මක කිරීමෙන් හොරුනික වත්කම් හොරකම් කිරීම, අනිසි ලෙස භාවිතා කිරීම හෝ අහම්බෙන් විනාශ වීම වැළැක්වීය හැකිය. සමහර අභ්‍යන්තර පාලනයන් එය සිදුවීමට පෙර විය හැකි දේශ නැවැත්වීමට උපකාරී වේ.

2) මෙහෙයුම් වල කාර්යක්ෂමතාව සහ එලදායී බව වැඩි දියුණු කිරීම.

ආයතනික ඉලක්ක ප්‍රශ්නයක් කිරීම සඳහා කාර්යක්ෂමව සහ එලදායී ලෙස සම්පත් භාවිතා කිරීමට එලදායී පාලනයන් උපකාරී වේ.

3) මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය වැඩි කිරීම

ඇල්ලැති පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම කළමනාකාරීත්වයේ වගකීම වේ. එවැනි මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන් සඳහා විශ්වාසදායක තොරතුරු සැපයීමට මූල්‍ය මනා අභ්‍යන්තර පාලනය උපකාරී වේ.

4) නීති සහ ව්‍යවස්ථාපිත රෙගුලාසි වලට අනුකූල වීම.


ආයතන නීතිරිති සහ රෙගුලාසි ගණනාවකට අනුකූල විය යුතු අතර මූල්‍ය වාර්තාකරණයට සංප්‍රවම සම්බන්ධ වන නීති රිති අනුගමනය කළ යුතුය. එම නීතිරිතිවලට අනුකූල තොවීම ආයතනයේ අඛණ්ඩ පැවැත්මට බලපෑ හැකිය.

5) අධික්ෂණ පටිපාටි ස්ථාපිත කිරීම.

ක්‍රියාත්මක කරන ලද අභ්‍යන්තර පාලනයන්ගේ බැහැරවීම් පහසුවෙන් හඳුනාගත හැකි අතර, සංවිධානයේ සමස්ත ක්‍රියාකාරීත්වයේ එලදායීතාවය නීතික්ෂණය කිරීමට මෙය උපකාරී වේ.

(ලක්ෂණ 06)

(d)



(ලක්ෂණ 04)

(e) වැඩසටහන්වලට අනවසර වෙනස්කම් වැළැක්වීම හෝ අනාවරණය කර ගැනීම.

- 1 රාජකාරී වෙන් කිරීම.
- 2 පරිගණක මෙහෙයුම් කාර්ය මණ්ඩලයට ප්‍රවේශය සීමා කිරීම සඳහා වැඩසටහන් සඳහා මුරපද ආරක්ෂාව.
- 3 ‘Locked doors - අගුලු දැමු දොරවල්’ මගින් මධ්‍යම පරිගණකයට ප්‍රවේශ වීම සීමා කිරීම. මඟුකාංග පිළිබඳ වෙවරස් පරික්ෂාව. - ප්‍රති-වසිරස මඟුකාංග භාවිතය කිරීම සහ බලයලත් නොවන වැඩසටහන් හෝ ලිපිගොනු භාවිතය තහනම් කරන ප්‍රතිපත්ති.
- 4 වැඩසටහන් වල පසු පිටපත් ගෙන වෙනත් ස්ථානවල ගබඩා කිරීම.

දත්ත ලිපිගොනු වලට අනවසර සංශෝධන වැළැක්වීම පාලනය කිරීම.

- දුරස්ථා පර්යන්ත හරහා හොතික ආරක්ෂාව
- බලයලත් පිරිස් සඳහා සීමිත ප්‍රවේශය
- ගයරෝල් (Firewall)
- මුරපද වැනි පරිභිලකයන් හඳුනාගැනීමේ පාලනයන්
- දත්ත කේතනය කිරීම

(ලකුණු 06)

(මුළු ලකුණු 25)

9 වන ප්‍රය්‍රාය සඳහා යෝජිත උත්තර :

පරිවේශීය 06 - විගණන සාක්ෂි

(a) වැඩිදුර විගණන සාක්ෂි ලබා ගැනීම

- ආදායම
- දේපල, පිරියත භා උපකරණ
- වෛශ්‍ය ගැනීමේදී ගැනීමේදී ගැනීමේදී
- බැංකු ගැනීමේදී
- වෛශ්‍ය ගැනීමේදී ගැනීමේදී
- තොගය
- අනෙකුත් ගෙවිය යුතු දී
- වියදම්

(ලකුණු 05)

(b)

විගණන ව්‍යාපෘතිය	උදාහරණ
නිරික්ෂණය	<ul style="list-style-type: none"> <li>• හොතික තොග සත්‍යාපනයක් නිරික්ෂණය කිරීම.</li> <li>• පාලනයන් එලදායී ලෙස යොදා ඇත්ද තීරණය කිරීම සඳහා ආයතනයක අභ්‍යන්තර පාලන පද්ධතිය නිරික්ෂණය කිරීම.</li> </ul>

පරික්ෂා කිරීම	<ul style="list-style-type: none"> <li>බැංකු ප්‍රකාශයක් පරික්ෂා කිරීමෙන් බැංකු සැසදුමෙහි දක්වා ඇති බැංකු ගේෂය සනාථ වන අතර එමගින් මූල්‍ය ප්‍රකාශන සඳහා මුදල් අයය තහවුරු වේ.</li> <li>නියමයන් සහ ආපසු ගෙවීමේ විස්තර තහවුරු කිරීම සඳහා ගෙවීපුමක් පරික්ෂා කිරීම.</li> <li>නිවැරදි පාරිභෝගිකයාට ඉන්වොයිස් කර ඇති බව සහ නිවැරදි අයයන් ගිණුම් පොත් වලට ගෙන කිබේද යන්න සහතික කර ගැනීම සඳහා විකුණුම් ඉන්වොයිස් පරීක්ෂා කිරීම.</li> <li>ව්‍යාපාරික සංවිධානයකට අයත් ඉඩමක හිමිකම ඔප්පුව පරික්ෂා කිරීම.</li> </ul>
නැවත ගණනය කිරීම	<ul style="list-style-type: none"> <li>නැවත ගණනය කිරීම සමන්වීත වන්නේ ලේඛනවල හෝ වාර්තාවල ගණනමය නිරවද්‍යතාවය පරික්ෂා කිරීමෙනි. නැවත ගණනය කිරීම අතින් හෝ ඉලක්කොනිකව සිදු කළ හැක.</li> </ul>
නැවත ඉටු කිරීම	<ul style="list-style-type: none"> <li>බැංකු සැසදුම් නැවත පිළියෙළ කිරීම.</li> <li>සැපයුම්කරුගේ ප්‍රකාශ සමග තනි සැපයුම්කරුගේ ගේෂයන් අතර සැසදුම් නැවත පිළියෙළ කිරීම.</li> <li>පාලන ලෙපර ගිණුම සමග ගැනීයන්ගේ උප ලෙපර ගිණුම සැසදුම්.</li> </ul>
බාහිර තහවුරු කිරීම	<ul style="list-style-type: none"> <li>ඡායා ගැනීයන් / ගායා හිමියන්ගේ තහවුරු කිරීම.</li> <li>ඡායා ගැනීයන්ගේ ගැනීයන් සැසදුම් බැංකු තහවුරු කිරීම.</li> <li>තෙවන පාර්ශවයන් සතුව ඇති තොග සඳහා තහවුරු කිරීම.</li> <li>නීති උපදේශකයින්ගෙන් තහවුරු කිරීම.</li> </ul>
විශ්ලේෂණාත්මක ස්ථාපිතාවේ	<ul style="list-style-type: none"> <li>පුරුව කාලපරිච්ඡේද සඳහා සංසන්ධතාත්මක තොරතුරු.</li> <li>අයවැය සහ පුරෝක්ත්‍යනයන් වැනි අපේක්ෂිත ප්‍රතිඵල.</li> <li>සමාන කර්මාන්ත තොරතුරු සංසන්ධය කිරීම.</li> </ul>

(ලක්ෂණ 06)

**(c) දේපල, පිරියත හා උපකරණ වලට අදාළ විගණන ක්‍රියා පටිපාටි**

- 1 දේපල පිරියත හා උපකරණ ලේඛනයේ ඇති අයිතමවල නියැදියක් තෝරා එහි පැවැත්ම සහතික කිරීම සඳහා තෝරාගත් අයිතමවල හොතික පරික්ෂාව සිදු කිරීම.
- 2 දේපල පිරියත හා උපකරණ සම්බන්ධ විස්තර පරික්ෂා කිරීම.
- 3 ප්‍රාග්ධනිකරණය කළ පිරිවැයේ නිරවද්‍යතාවය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලදැයි පරික්ෂා කිරීම.
- 4 අදාළ ගිණුම්කරණ ප්‍රමිතින්ට අනුකූලද යන්න ඇගයීමට සේවාලාභියාගේ ක්ෂයවීම් ක්‍රමය සමාලෝචනය කිරීම.
- 5 සේවාලාභියාගේ ඇස්තමේන්තුව සාධාරණය යන්න තක්සේරු කිරීම සඳහා දේපල පිරියත හා උපකරණ වල එලදායී ආයු කාලය පරික්ෂා කිරීම. මෙහිදී කර්මාන්තයේ ප්‍රමිත සමග සංසන්ධනය කර වෘත්තිය නිගමනවලට එළඹීම වඩා වැදගත් වේ.
- 6 දේපල පිරියත හා උපකරණ ක්ෂය වීම මත නැවත ගණනය කිරීම සිදු කර නැවත ගණනය කිරීමේ ප්‍රතිඵ්‍යුතු සේවාදායකයාගේ සංඛ්‍යා සමග සපයන්න.
- 7 ලේඛනයේ ඇති දේපල පිරියත හා උපකරණ අයිතමවල නියැදියක් තෝරා, ඒවා සැබුවීන්ම සේවාදායකයාට අයත් බව සහතික කිරීම සඳහා තෝරාගත් අයිතමවල හිමිකම් ලේඛන හෝ හිමිකම් ඔප්පු පරික්ෂා කිරීම.
- 8 නීතිඥයින් හෝ මූල්‍ය ආයතන විසින් සුරක්ෂිත හාරකාරත්වය සඳහා හෝ ආරක්ෂාව ලෙස තබා ඇති දේපල හිමිකම් ඔප්පු සඳහා තහවුරු කිරීම ලබා ගැනීම.
- 9 දේපල පිරියත හා උපකරණවල එලදායී ආයු කාලය ඇස්තමේන්තු කිරීමේ සාධාරණ බව සහතික කිරීම.
- 10 අදාළ කාල සීමාව තුළ සිදු කළ එකතු කිරීම පිළිගැනීමේ නිර්ණායක සපුරාලන්නේද යන්න සමාලෝචනය කිරීම.
- 11 දේපල පිරියත හා උපකරණ හා සම්බන්ධ ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සාධාරණත්වය සමාලෝචනය කිරීම.
- 12 එකතු කිරීම සහ බැහැර කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමැතිය සඳහා වන වාර්තා පරික්ෂා කිරීම.

**(ලක්ෂණ 05)**

**(d) සම්බන්ධිත පාර්ශවයන්ට අදාළ විගණන ක්‍රියා පටිපාටි**

- 1 මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු සම්බන්ධිත පාර්ශව සමග ගනුදෙනු සිදුවී තිබේද යන්න පිළිබඳව කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂවරුන්ගෙන් විමසීම.
- 2 දැනුවත් සම්බන්ධිත පාර්ශවයන්ගේ නම සඳහා පෙර වසරේ වැඩි පත්‍රිකා සමාලෝචනය කිරීම.
- 3 කොටස් හිමියන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ රස්වීම් වාර්තා සහ අධ්‍යක්ෂකවරුන්ගේ ඇල්ම පිළිබඳ ලේඛනය වැනි වෙනත් අදාළ ව්‍යවස්ථාපිත වාර්තා සමාලෝචනය කිරීම.
- 4 මූල්‍ය කාලපරිවේශ්‍ය අවසානයේ හෝ රේට ආසන්නව පිළිගත් ගනුදෙනුවල විශාල හෝ අසාමාන්‍ය ගනුදෙනු හෝ ගේජයන් සඳහා ගිණුම් වාර්තා සමාලෝචනය කිරීම.

5. ලැබිය යුතු සහ ගෙවිය යුතු ගාය තහවුරු කිරීම් සහ බැංකුවලින් තහවුරු කිරීම් සමාලෝචනය කිරීම. එවැනි සමාලෝචනයක් මගින් ආයතනයට ඇපකරුවන් සිටී නම්, සම්බන්ධතාවය පෙන්නුම් කළ හැකිය.
6. ආයෝජන ගනුදෙනු සමාලෝචනය කිරීම. උදාහරණයක් ලෙස හවුල් ව්‍යාපාරයක හෝ වෙනත් ආයතනයක් මිලදී ගැනීම හෝ විකිණීම.
7. සේවකයින්ගේ ප්‍රයෝගනය සඳහා පිහිටුවා ඇති සියලුම විශ්‍රාම වැටුප් සහ වෙනත් අරමුදල් සහ ඔවුන්ගේ කළමනාකාරීත්වයේ සහ හාරකරුවන්ගේ නම් විමසීම.
8. අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් වෙනත් ආයතන සමග සම්බන්ධතා විමසීම.
9. ප්‍රධාන කොටස හිමියන්ගේ නම් දැනගැනීම සඳහා කොටස් ලේඛනය සමාලෝචනය කිරීම.
10. අතිරේක අදාළ පාර්ශ්වයන් පිළිබඳ ඔවුන්ගේ දැනුම පිළිබඳව දැනට විගණනයට සම්බන්ධ අනෙකුත් විගණකවරුන්ගෙන් හෝ පූර්වගාමී විගණකවරුන්ගෙන් විමසීම.
11. ආයතනයේ බදු වාර්තා, ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද ප්‍රතිලාභ සහ සම්බන්ධිත පාර්ශ්වයන්ට පැවැත්ම පිළිබඳ සාක්ෂි සඳහා නියාමන ආයතන වෙත සපයන ලද අනෙකුත් තොරතුරු සමාලෝචනය කිරීම.
12. සම්බන්ධිත පාර්ශ්වයන්ගේ පැවැත්ම හෝ අදාළ පාර්ශ්ව සමග ගනුදෙනුවල පැවැත් වූ පුද්ගලයන් පිළිබඳ ඇගැළීම සඳහා නිතියුයන්ගෙන් ඉන්වොයිසි සහ ලිපි භුවමාරුව සමාලෝචනය කිරීම.

(ලකුණු 05)

**(e) අවධාරණය කිරීමේ ජේදයක් ඇතුළත් කරන අවස්ථා**

1. සුවිශේෂී නඩු පැවරීමේ හෝ නියාමන ක්‍රියාවක අනාගත ප්‍රතිඵලය සම්බන්ධ අවිනිශ්චිතතාවයක්.
2. මූල්‍ය ප්‍රකාශන දිනය සහ විගණක වාර්තාවේ දිනය අතර සිදුවන සැලකිය යුතු පසුකාලීන සිදුවීමක්.
3. මූල්‍ය ප්‍රකාශන වලට ප්‍රමාණාත්මක බලපෑමක් ඇති කරන නව ගිණුම්කරණ ප්‍රමිතියක කළින් අයදුම් කිරීම (අවසර ඇති විට).
4. ආයතනයේ මූල්‍ය තත්ත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති හෝ අඛණ්ඩව සිදු වූ විශාල ව්‍යසනයක්.

(ලකුණු 04)

(මුළු ලකුණු 25)

**C කොටසහි අවසානය**

## **Notice:**

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)